

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

වෙස්ට් කෝස්ට් පවර් (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2025 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හා අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති තොරතුරු වලින් සමන්විත 2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2025 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සහ
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ඇති කරගෙන තිබුණු බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ 8.8 වගන්තියට අනුව, ගෙවන ලද නිශ්චිත බදු, ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රතිපූරණය කිරීමට සඳහා සමාගමට ගිවිසුම්ගත හැකියාවක් ඇත. කෙසේවෙතත්, රඳවා ගැනීමේ බදු, ආර්ථික සේවා ගාස්තු සහ ජාතිය ගොඩනැගීමේ බදු පිළිවෙලින් රු. 57,364,815, රු. 166,238,299 සහ රු. 19,027,970 ක් ගිවිසුම් ප්‍රකාරව අයකර ගැනීමට සමාගම අපොහොසත් වී තිබුණි.	අදාළ බදු ගිවිසුම්ගත විධිවිධානවලට අනුකූලව ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් අයකර ගත හැකිය. ඒ අනුව, මෙම ශේෂයන් සම්පූර්ණයෙන්ම අයකර ගත හැකි බව කළමනාකාරිත්වයේ අදහස වන අතර, එබැවින් මෙම ලැබිය යුතු දේ සම්බන්ධයෙන් කිසිදු හානිකරණ ප්‍රතිපාදනයක් හඳුනාගෙන නොමැත.	ගෙවන ලද බදු මුදල් ප්‍රමාදයකින් තොරව ආපසු ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සමාගම විසින් ඉන්වොයිස් කරන ලද විකුණුම් වටිනාකම සහ ඒ වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිළිගත් විකුණුම් වටිනාකම අතර රු. 649,066,151 ක වෙනසක් නිරීක්ෂණය විය. මෙම මුළු වෙනස රුපියල් වලින් ඉන්වොයිස් කරන ලද රු.561,377,011 ක් වන විකුණුම් සහ යුරෝ වලින් ඉන්වොයිස් කරන ලද රු. 87,689,140 ක විකුණුම් ඇතුළත් විය. මෙම කරුණු විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් වන අතර, ආදායම් හඳුනාගැනීමේ පරාමිතීන් පිළිබඳ දිගුකාලීනව පැවැති නොඑකඟතාවයන් නිරවුල්වීමේ ප්රතිඵලයක් ලෙස 2023/24 මූල්‍ය වර්ෂය තුළ සමාගම විසින් අලුතින් එකඟ වූ පරාමිතීන් 31 ට අනුකූලව එහි මූල්‍ය ප්‍රකාශන සකස් කර තිබුණි. කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය එහි මූල්‍ය වාර්තාවලට අනුරූප මෙම ගැලපීම් සිදු කර නොතිබූ අතර, ගැලපීම් සිදු කිරීමට එකඟ වී තිබුණි.	මෙය ආදායම් හඳුනාගැනීමේ පරාමිතීන් පිළිබඳ දිගුකාලීනව පැවැති නොඑකඟතාවය නිසා ඇති වූ අතර එය 2023/24 දී විධිමත් ලෙස විසඳන ලද අතර ඒ අනුව සමාගම සිය මූල්‍ය ප්‍රකාශන වල ගැලපීම් සිදු කර ඇත. 2024 සැප්තැම්බර් සිට බලපැවැත්වෙන පරිදි බිල්පත් පරාමිතීන් අන්‍යෝන්‍ය වශයෙන් සංශෝධනය කරන ලද අතර, 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසය දක්වා ලංකා විදුලිබල මණ්ඩලය පෙර පරාමිතීන් භාවිතා කිරීම සිදු කළ අතර, යාවත්කාලීන කරන ලද පරාමිතීන් මත පදනම්ව සමාගම ඉන්වොයිස් නිකුත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, 2024 අප්‍රේල්-අගෝස්තු මාස සඳහා පමණක් විචලනය රු. 516,172,234 කි. (මුළු විචලනයෙන් ආසන්න වශයෙන් 92% ක්). එහි අභ්‍යන්තර ගණනය කිරීම් අවසන් වූ පසු විචලනය සැසඳීමකට ලක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත.	නොඑකඟතාවයන් ප්‍රමාදයකින් තොරව විසඳීමට අවශ්‍ය පියවර ගත යුතුය.

1.5.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2025 මාර්තු 31 වන දිනට සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාද පොළිය ලෙස රු. 1,800,563,323 ක අතිරික්ත ගාස්තුවක් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු ශේෂයක් බවට දැක්වුණි. ආදායම් හඳුනාගැනීමේ පරාමිතීන් සම්බන්ධයෙන් දිගුකාලීන නොඑකඟතාවයක් සමථයකට පත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම වගකීම ඇති වී තිබුණු අතර, 2026 ජනවාරි 31 වන විට රු.635,692,303 ක ශේෂයක් පියවා නොතිබුණි.	විදුලිබලය මිලදී ගැනීමේ ගිවිසුම (PPA) යටතේ, සමාගමට හිඟ ලැබිය යුතු මුදල් සඳහා ප්‍රමාද පොළිය අය කිරීමට සමාගමට ගිවිසුම්ගත අයිතියක් ඇති අතර එම පොළිය, මාසික සංයුක්ත පොලී අනුපාත මත මූල්‍ය වාර්තාකරණය සිදු කරයි. ලංකා විදුලිබල මණ්ඩලය පොලී ගණනය කිරීම අවසන් නොකර හෝ සන්නිවේදනය නොකර 2010 වර්ෂයේ සිට සමුච්චිත මුදල් ශේෂයන් මත පොළිය ගණනය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තාවකාලික හඳුනාගැනීමේ නොගැලපීමක් ඇති වී ඇති අතර, සමාගමේ ක්‍රමවේදයට අනුකූලව මාසික සංයුක්ත පොලී අනුපාත භාවිතා කරමින් ප්‍රමාද පොළිය ගෙවීමට එකඟ වන බව ලංකා විදුලිබල මණ්ඩලය 2024 ඔක්තෝබර් 07 දිනැති ලිපියෙන් තහවුරු කර ඇත. ඒ අනුව, ලැබිය යුතු මුදල ලංකා විදුලිබල මණ්ඩලයේ ගිවිසුම්ගත ලිඛිත එකඟතාවයෙන් අයකර ගත හැකි අතර, මූල්‍ය ප්‍රකාශනවල කිසිදු හානිකරණයක් හෝ ප්‍රතිපාදන ගැලපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ.	නොඑකඟතාවයන් ප්‍රමාදයකින් තොරව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක 01/2021, රාජ්‍ය ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම් අත්පොත,			
(i) 3.1.වගන්තිය (i)	සමාගමේ සේවක සංඛ්‍යාව සහ වේතන සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.	කළමනාකාරීත්වය අදහස් දැක්වා නොමැත.	සේවක සංඛ්‍යාව සහ වේතන සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබා ගත යුතුය.

(ii) 3.2 වගන්තිය (i)	සේවක තනතුරු, බඳවා ගැනීමේ යෝජනා ක්‍රමය (SOR), වැටුප් ව්‍යුහය සහ දීමනා ඇතුළු අනුමත තනතුරු වලට අදාළ ඉල්ලීම්, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහ රේඛීය අමාත්‍යාංශ නිර්දේශ සහිතව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.	කළමනාකාරිත්වය අදහස් දක්වා නොමැත.	අදාළ අනුමැතීන් ලබා ගත යුතුය.
(iii) 6.6 වගන්තිය	මුදල් වර්ෂය අවසන් වී මාස පහක් (5) ඇතුළත වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය. කෙසේ වෙතත්, සමාගම ආරම්භයේ සිටම වාර්ෂික වාර්තාව සභාගත කර නොතිබුණි.	කළමනාකාරිත්වය අදහස් දක්වා නොමැත.	වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ යුතුය.
(iv) වගන්තිය 7.1, 7.2 සහ 7.3	මෙම අවශ්‍යතාවයට අනුකූල වන ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPI) හඳුනාගෙන නොතිබුණි.	කළමනාකාරිත්වය අදහස් දක්වා නොමැත.	ප්‍රධාන කාර්ය සාධන දර්ශක හඳුනාගත යුතුය.
(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 (i) වගන්තිය සහ 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 01/2021 යටතේ නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යවසායන් සඳහා ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයේ 4.4 වගන්තිය.	රාජ්‍ය ව්‍යවසායන් සඳහා විගණන කමිටුව හරහා මණ්ඩලයට පමණක් වාර්තා කරන අභ්‍යන්තර විගණකවරයෙකු සිටිය යුතුය. කෙසේ වෙතත්, සමාගම සඳහා අභ්‍යන්තර විගණකවරයෙකු පත් කර නොමැති බව නිරීක්ෂණය විය.	කළමනාකාරිත්වය අදහස් දක්වා නොමැත.	අත්පොතෙහි විධිවිධානවලට අනුකූල විය යුතුය
(ඇ) 2022 අගෝස්තු 08 දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 04/2022 හි 2.7 වගන්තිය.	ඒ අනුව සියලුම ආකාරයේ අනුග්‍රාහකත්ව, පරිත්‍යාග, ආයතනික සමාජ වගකීම් (CSR) වියදම් සහ ව්‍යාපාර ආශ්‍රිත නොවන ප්‍රවර්ධන වියදම් අත්හිටුවා තිබුණි. සමාගම සමාලෝචිත වර්ෂය සඳහා රු. 6,055,506 ක පරිත්‍යාග ලබා දී තිබුණි.	කළමනාකාරිත්වය අදහස් දක්වා නොමැත..	චක්‍රලේඛයේ විධිවිධානවලට අනුව වියදම් කළමනාකරණය කළ යුතුය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රුපියල් මිලියන 20,490 ක ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රුපියල් මිලියන 19,776 ක් වියද් අනුව ., මූල්‍ය ප්‍රතිඵලයෙහි රුපියල් මිලියන 713 ක වර්ධනයක් නිරීක්ෂණය විය .විදේශ විනිමය ලාභය වැඩිවීම සහ විදුලි ගාස්තු අධි වෙන්කිරීම නිසා මෙහෙයුම් ආදායමේ වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන හේතු විය.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

අ. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ආදායම සියයට 41.59 කින් පහළ ගොස් තිබුණි. ඊට සමගාමීව විකුණුම් පිරිවැය සියයට 42.22 කින් පහළ ගොස් තිබුණි.

ආ. සමාගමේ මූල්‍ය ආදායම සියයට 329.75කින් ඉහළ ගොස් ඇති අතර සමාගමේ මූල්‍ය පිරිවැය සියයට 99.86 කින් පහළ ගොස් ඇත.

ඇ. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ අනෙකුත් මෙහෙයුම් ආදායම සියයට 511.8 කින් ඉහළ ගොස් තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

අ. සමාගමේ දළ ලාභ අනුපාතය පෙර වසරට සාපේක්ෂව සියයට 26.9 සිට සියයට 27.7 දක්වා වැඩි වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව ශුද්ධ ලාභ අනුපාතය සියයට 22.5 සිට සියයට 39.5 දක්වා වැඩි වී තිබුණි.

ආ. පෙර වසරට සාපේක්ෂව හිමිකම් මත ප්‍රතිලාභය සියයට 23.2 සිට සියයට 20.3 දක්වා අඩු වී තිබුණි.

ඇ. සමාගමේ ජංගම අනුපාතය පෙර වසරට සාපේක්ෂව 1.8 සිට 4.5 දක්වා වැඩි වී තිබුණි.

3 මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ සමාගම ලක්දනවි ලිමිටඩ් වෙත ප්‍රමාද පොලී ලෙස රු. 112,960,243 ක මුදලක් ගෙවා තිබුණි. සමාගම සහ ලක්දනවි ලිමිටඩ් අතර ඇති කරගත් මෙහෙයුම් නඩත්තු කොන්ත්‍රාත්තුවේ 4.2 (viii) සහ (ix) වගන්තිවලට අනුව, ගැණුම්කරුට ඉන්වොයිසිය ලැබුණු දින සිට දින පහළොවක් ඇතුළත සැපයුම්කරුගේ ඉන්වොයිසිය මත ගෙවීම සිදු කළ යුතුය.නියමිත දිනට පසු දින හතකට පසුව ක්‍රියාකරුට ගෙවීම සිදු කරනු ලැබේ නම්,	හදිසි අමතර කොටස්, මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සහ බනිස් තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සඳහා ගෙවීම් කිරීම වැනි තීරණාත්මක අවශ්‍යතා සඳහා පවතින අරමුදල් වෙන් කිරීමෙන් සමාගම අඛණ්ඩව කර්මාන්තශාලාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙයි. සාමාන්‍යයෙන් අරමුදල් ප්‍රමාණවත් වන විට ගෙවීම් නියමිත වේලාවට සිදු කරනු ලැබුවද, තාවකාලික මුදල් ප්‍රවාහයන් වල	පොලී පිරිවැය අවම කිරීම සඳහා වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් සහ ලක්දනවි ලිමිටඩ් අතර මෙහෙයුම් නඩත්තු කොන්ත්‍රාත්තුවේ 4.2 (viii) සහ (ix) වගන්තිවලට අනුකූල විය යුතුය.

මූලික අනුපාතයට වඩා සියයට 2 ක අනුපාතයකින් පොලියක් අය කළ යුතුය. සැලකිය යුතු ලෙස ප්‍රමාද පොලී ගෙවීමෙන්, සමාගම නියමිත ගෙවීම් කාලරාමුවලට අනුකූල නොවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අමතර මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බවත් නිරීක්ෂණය කෙරේ.

සීමාවන් නිසා මෙහෙයුම් සහ නඩත්තු ගෙවීම් ප්‍රමාද වී ඇත. එසේ නිබියදීත්, අත්‍යවශ්‍ය මෙහෙයුම් සඳහා සහාය වීමට සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සමාගම විවක්ෂණශීලීව අරමුදල් කළමනාකරණය කරනු ලබයි.